

මගේ අංකය : Pns/P6/01/02_ii
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
නිදහස් චතුරස්‍රය
කොළඹ 07.

2020.03.31

අමාත්‍යාංශ ලේකම්වරුන්
පළාත් ප්‍රධාන ලේකම්වරුන්
දෙපාර්තමේන්තු ප්‍රධානීන්

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් නියමිත දිනට විශ්‍රාම ගැන්වීමට නොහැකි වූ හා විශ්‍රාම ගන්වා ඇති නමුදු මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත යොමු කිරීමට නොහැකි වූ එහෙත් විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලබන රජයේ නිලධරයන්ට/ විශ්‍රාමිකයන්ට සහන සැලසීම

Covid 19 නව කොරෝනා වෛරස් තත්ත්වය හේතු කොටගෙන රජය මගින් ක්‍රියාවට නංවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන හේතුවෙන් රජයේ කාර්යාල කටයුතු ප්‍රමාද වීම නිසා නියමිත දිනට විශ්‍රාම ගැන්වීමට නොහැකි වූ හා විශ්‍රාම ගන්වා ඇති නමුදු මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත ඉදිරිපත් නොකළ, එහෙත් විශ්‍රාම වැටුපක් සඳහා හිමිකම් ලබන රජයේ නිලධරයන්ගේ/ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් සකස් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතාව සැලකිල්ලට ගෙන ඔවුන්ට නියමිත පරිදි විශ්‍රාම වැටුප ගෙවන තෙක් විශ්‍රාම වැටුප වෙනුවට මාසික දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර ඇත.

02. පහත දැක්වෙන නිලධරයන්/විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප වෙනුවට මෙම මාසික දීමනාව ගෙවනු ලැබේ.

- අ) මෙම වසරේ පෙබරවාරි මස 01 දින (එදින ද ඇතුළත්ව) සිට මෙම චක්‍රලේඛය නිකුත් කළ දිනය තෙක් කාලය තුළ රජයේ/ පළාත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇති නමුත් විධිමත් පරිදි විශ්‍රාම ගන්වා නොමැති නිලධරයන්,
- ආ) මෙම චක්‍රලේඛය නිකුත් කළ දිනට, විශ්‍රාම ගන්වා තිබුණ ද මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර නොමැති විශ්‍රාමිකයන්,
- ඇ) මෙම චක්‍රලේඛය නිකුත් කළ දිනය වන විට සේවයේ නිරතව සිටි එළඹෙන අප්‍රේල් හෝ මැයි මාසවල විශ්‍රාම ගන්නා රජයේ/ පළාත් රාජ්‍ය සේවයේ නිලධරයන්,

03. විශ්‍රාම වැටුප වෙනුවට ගෙවනු ලබන මෙම දීමනාව ගෙවීමේ දී පහත කොන්දේසි අදාළ වේ.

- අ) ගෙවිය යුතු මාසික දීමනාව රු. 25,000කි.
- ආ) මෙම දීමනාව එළඹෙන අප්‍රේල් සහ මැයි මාස සඳහා පමණක් ගෙවිය යුතු අතර ඉන් පෙර මාස සඳහා හිඟ දීමනා නොගෙවිය යුතු ය.
- ඇ) විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වගන්තියට යටත්කොට විශ්‍රාම ගන්වා ඇති විශ්‍රාමිකයන්ට මෙම දීමනාව නොගෙවිය යුතු ය.
- ඈ) දීමනාව, විශ්‍රාමිකයා අවසන්වරට සේවය කළ අමාත්‍යාංශයෙන්/ දෙපාර්තමේන්තුවෙන් ගෙවිය යුතු ය.


ඉ) ඉහත ආ) පරිදි එළඹෙන අප්‍රේල් සහ මැයි මාස සඳහා මාසික දීමනාවක් ගෙවනු ලැබුව ද එම කාල සීමාව කිසිදු ලෙසකින් විශ්‍රාමිකයා විශ්‍රාම ගැනීමෙන් පසු නැවත රජයේ/ පළාත් රාජ්‍ය සේවයේ, සේවයේ නිරත වූ සේවා කාලයක් ලෙස නොසැලකිය යුතු ය.

ඊ) විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විධිමත් පරිදි විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප සකස් කළ පසු එම විශ්‍රාම වැටුප ඉහත අ)හි සඳහන් දීමනාවට අඩු වන අවස්ථාවලදී අදාළ පරිදි වෙනස ගණනය කර විශ්‍රාමිකයාට වැඩිපුර ගෙවූ මුදල විශ්‍රාමිකයාගේ විශ්‍රාම පාරිතෝෂිකයෙන් හෝ විශ්‍රාම වැටුපෙන් අයකර, විශ්‍රාමිකයාට දීමනාව ගෙවූ අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව වෙත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් යොමු කරනු ඇත. ගෙවූ මාසික දීමනාව, විශ්‍රාම වැටුපට අඩුවන අවස්ථාවල දී වෙනස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විශ්‍රාමිකයා වෙත ගෙවීමට කටයුතු කරනු ඇත.

උ) රජයේ ස්ථීර නිලධරයන්ට එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවල වැටුප් ගෙවනු ලබන දිනයන්හිදී අදාළ විශ්‍රාමිකයින්ට මෙම දීමනාව ගෙවීමට ක්‍රියා කළ යුතු ය.

04. මෙම වසරේ පෙබරවාරි මස 01 දින (එදින ද ඇතුළත්ව) සිට මෙම චක්‍රලේඛය නිකුත් කළ දිනය තෙක් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ විශ්‍රාම වැටුප් අයඳුම්පත් ඉදිරිපත් කර ඇති එහෙත් නියමිත පරිදි ආයතනය වෙතින් අදාළ ලේඛන ඉදිරිපත් නොවූ විශ්‍රාමිකයන් සඳහා ද ඉහත විධිවිධානවලට යටත්ව අදාළ දීමනාව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් ගෙවීමට කටයුතු කරනු ඇත.

05. මෙම චක්‍රලේඛය ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත හා මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත නිකුත් කෙරේ.


එස්. හෙට්ටිආරච්චි
ලේකම්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය